



**වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව**  
**තෙවන වාර පරීක්ෂණය 2020**

**11 ශ්‍රේණිය නිර්මාණාකරණය විදුලිය හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණවේදය - I කාලය පැය 01 යි.**

නම/ විභාග අංකය:

සැලකිය යුතුයි :

- සියළුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- අංක 01 සිට 40 දක්වා ප්‍රශ්න වල දී ඇති 1, 2, 3, 4 පිළිතුරු වලින් නිවැරදි හෝ වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න.
- ඔබට සැපයෙන උත්තර පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරින් ඔබ තෝරාගත් උත්තරයේ අංකයට සැසඳෙන කවය තුළ (X) ලකුණ යොදන්න.


- කේතුවක් එහි පාදයට සමාන්තරව ඇල උස හරහා ඡේදනය කළ විට එම ඡේදිත තලයේ හැඩය,  
(1) වෘත්තයකි (2) පරාවලයකි (3) ත්‍රිකෝණයකි (4) ඉලිප්සයකි
- ජ්‍යාමිතික හා යාන්ත්‍රික ඇඳීමේ දී මධ්‍ය රේඛා භාවිතා කරන්නේ,  
(1) රූපයක මායිම් දැක්වීමයි  
(2) වෘත්තාකාර හැඩයක මායිම් දැක්වීමටයි  
(3) ඡේදිත පෘෂ්ඨය දැක්වීමටයි  
(4) රූපයක් සමමිතිකව බෙදෙන අවස්ථාව දැක්වීමටයි.
- වෘත්තයක පරිධිය වටා එහි අරයට සමාන කොටසේ ලකුණු කර ගෙන යාමේ දී ලැබෙන කොටස් ගණන,  
(1) 4 (2) 5 (3) 6 (4) 8
- තාවකාලික විදුලි දිගුවක් සකස් කිරීමේ දී සැපයුමෙන් අධි ධාරා ගැලීම වලකා ගැනීමට යොදාගන්නා උපාංගය නම්,  
(1) වෙන්කරණය (2) ශේෂධාරා පරිපථ බිඳිනය  
(3) සිඟිති පරිපථ බිඳිනය (4) දෙමං ස්විචය
- පිළිවෙලින් රතු, රතු දුඹුරු රන් යන වර්ණ තීරු හතරකින් යුතු ප්‍රතිරෝධකයක අගය කුමක් ද?  
(1)  $22 \pm 5\%$  (2)  $220 \pm 5\%$  (3)  $22 \pm 10\%$  (4)  $220 \pm 10\%$
- ප්‍රධාන සැපයුම් වෝල්ටීයතාවය 230V වේ. මෙයින් අදහස් කරන්නේ එම සැපයුම් වෝල්ටීයතාවයෙන්,  
(1) ශීර්ෂ වෝල්ටීයතාවයයි (2) වර්ග මධ්‍යන්‍ය මූල වෝල්ටීයතාවයයි  
(3) උච්ච වෝල්ටීයතාවයයි (4) බලාගාරයේ ජනන වෝල්ටීයතාවයයි
- අධෝරක්ත කිරණ අයත් වන්නේ පහත සඳහන් කුමන තරංග වර්ගයට ද?  
(1) ශබ්ද තරංග (2) විද්‍යුත් තරංග (3) විද්‍යුත් චුම්භක තරංග (4) අතිශ්වනික තරංග
- රූපයේ දැක්වෙන වෝල්ටීයතා ස්ථායීකාරක පරිපථයේ ප්‍රතිදාන වෝල්ටීයතාව වන්නේ,  
(1) 3V  
(2) 5V  
(3) 6V  
(4) 9V



- පරිණාමකයක ජවය හානිවන අවස්ථා හතරක් පහත දැක්වේ.  
(a) යකඩ හානිය (b) සුළිධාරා හානිය (c) මන්දායන හානිය (d) තඹ හානිය  
ඉහත ඒවායින් ප්‍රධාන ජව හානි දෙක වන්නේ,  
(1) a හා b (2) b හා c (3) a හා d (4) b හා d


10. මෙම ප්‍රතිරෝධක ඇටවුමේ A හා B අතර සමක ප්‍රතිරෝධය ලබා ගැනීමට සුදුසු ප්‍රකාශය කුමක් ද?

- (1)  $R = R_1 + R_2 + R_3$  (2)  $1/R = 1/R_1 = 1/R_2 = 1/R_3$
- (3)  $R = \frac{R_1 + R_2}{R_3}$  (4)  $1/R = 1/R_1 + R_2 + R_3$



11. මල්ටි මීටර මුහුණතේ දර්ශකය පිහිටන ආකාරය අනුව එහි පාඨාංකය වන්නේ,

- (1) 13V
- (2) 26V
- (3) 130V
- (4) 260V



12. සාමාන්‍ය LED බල්බයක් දූල්වීමට 2V යටතේ 12ma ධාරාවක් ගලායා යුතු වේ. 5V සැපයුමකින් LED බල්බයක් දූල්වීමට ඊට ශ්‍රේණිගතව සම්බන්ධ කළ යුතු ප්‍රතිරෝධකයේ අගය කුමක් ද?

- (1) 50
- (2) 250
- (3) 1K
- (4) 10K

13. මෘදු පෑස්සීමට යොදා ගන්නා වැල් රියම් තුළ ඇති රෙසින (flux) මගින් ඉටුවන කාර්යය වන්නේ,

- (1) පෑස්සුම් පෘෂ්ඨයේ රික්තයක් ඇතිකරයි
- (2) පෘෂ්ඨය පිරිසිදු කරයි
- (3) සෝල්ඩරයේ ද්‍රවාංකය අඩු කරයි
- (4) පෘෂ්ඨයේ දිලිසීම ඇති කරයි

14. විදුලි පහනක් ස්ථාන දෙකකින් පාලනය සඳහා අවශ්‍ය ස්විච් මොනවා ද?


- (1) තනිම ස්විච් දෙකකි
- (2) දෙම ස්විච් දෙකකි
- (3) ද්විධ්‍රැව දෙම ස්විච් යකි
- (4) තනිම ස්විච් තුනකි

15. ප්‍රතිරෝධක වර්ග කීපයක පහත දැක්වෙන සංකේත අතුරින් පෙර සැකසුම් ප්‍රතිරෝධකයේ සංකේතය කුමක් ද?





16. රූපයේ දැක්වෙන පරිපථයේ R ප්‍රතිරෝධකය හරහා සම්බන්ධ කර ඇති වෝල්ට්මීටරයේ පාඨාංකය 0.8V නම් ප්‍රතිරෝධකය තුළින් ගලායන ධාරාව කොපමණ ද?

- (1) 0.1A
- (2) 0.8A
- (3) 8A
- (4) 4A



17. රූපයේ දැක්වෙන පරිපථයේ R ප්‍රතිරෝධකය හරහා පිහිටන නිවැරදි තරංග ආකාරය කුමක් ද?




18. මයිලර් ධරිත්‍රකයක අගය 152 ලෙස කේතනයකින් දැක්වේ. එම ධරිත්‍රකයේ අගය විය හැක්කේ,

- (1) 0.0015 F
- (2) 0.015 F
- (3) 0.15 F
- (4) 1.5 F


19. මෙම ධාරිත්‍රක ඇටවුමෙහි සමක ධාරිතාව කොපමණ ද?

- (1) 18 F
- (2) 12 F
- (3) 9 F
- (4) 4 F




20. දී ඇති සෙන්ර් ඩයෝඩය සහිත පරිපථයේ Vout අගය වන්නේ,

- (1) 4V
- (2) 6V
- (3) 10V
- (4) 16V



21. ට්‍රාන්සිස්ටරයක් ස්විචයක් ලෙස භාවිත කිරීමේ දී සංක්‍රමණ ලාක්ෂණික වක්‍රයේ,  
 (1) සක්‍රීය පෙදෙස භාවිතා කරයි (2) කැපීගිය පෙදෙසට භාවිතා කරයි  
 (3) සක්‍රීය හා කැපීගිය පෙදෙස් භාවිතා කරයි (4) සංතෘප්ත හා කැපීගිය පෙදෙස් භාවිතා කරයි
22. ට්‍රාන්සිස්ටරයක් නැඹුරුකල හැකි ආකාර හතර වන්නේ,  
 (1) ස්ථිර, ස්වයං, පොදු පාදම, වෝල්ටීයතා බෙදුම්  
 (2) ස්ථිර, ස්වයං, පොදු සංග්‍රාහක හා විමෝචක  
 (3) ස්ථිර, ස්වයං, විමෝචක හා වෝල්ටීයතා බෙදුම්  
 (4) පොදු සංග්‍රාහක, ස්වයං, විමෝචක හා වෝල්ටීයතා බෙදුම්


23. මෙහි x හා y අක්ෂ මගින් දැක්වෙන්නේ  
 (1) IA, VA (2) +I, -V  
 (3) V, I (4) V, -I



24. A ලක්ෂ මගින් දැක්වෙන්නේ  
 (1) පසු නැඹුරු වෝල්ටීයතාවයයි (2) පෙර නැඹුරු වෝල්ටීයතාවයයි  
 (3) උච්ච වෝල්ටීයතාවයයි (4) සෙන්ට්‍ර වෝල්ටීයතාවයයි

25. B ලක්ෂයෙන් දැක්වෙන්නේ,  
 (1) පසු නැඹුරු වෝල්ටීයතාවයයි (2) පෙර නැඹුරු වෝල්ටීයතාවයයි  
 (3) උච්ච වෝල්ටීයතාවයයි (4) සෙන්ට්‍ර වෝල්ටීයතාවයයි

26. මෙම වර්ධක පරිපථයේ ප්‍රතිදාන වෝල්ටීයතාව කුමක් ද?  
 (1) 1mv (2) 10mv  
 (3) 100mv (4) 1000mv




27. සෘණ ප්‍රතිපෝෂනයක් යොදා ඇති කාරක වර්ධකය කුමන නමකින් හැඳින්වේ ද?  
 (1) අපවර්තක වර්ධකය (2) සංසන්දකය  
 (3) අපවර්තක නොවන වර්ධකය (4) අවයුචුම් පෙරහන
28. කාරක වර්ධකයක පරිපූර්ණ ලාක්ෂණික නොවන වගන්තිය තෝරන්න.  
 (1) ප්‍රධාන සම්බාධනය අනන්ත වේ. (2) ප්‍රතිදාන සම්බාධනය ශුන්‍ය වේ.  
 (3) කලාප පළල අනන්ත වේ. (4) ප්‍රතිදාන වෝල්ටීයතාව අනන්ත වේ.

● 29, 30 ප්‍රශ්න සඳහා පහත පරිපථය උපයෝගී කරගන්න.

29. මෙම පරිපථයේ ප්‍රතිදාන තරංග හැඩය වනුයේ,


- (1) (2)   
 (3) (4)



30. ප්‍රතිදාන තරංග හැඩය වෙනස් කිරීම සඳහා වඩාත් සුදුසු උපාංග යුගලය වන්නේ,


- (1)  $C_1, C_2$                       (2)  $R_1, C_1$                       (3)  $R_1, C_2$                       (4)  $R_2, C_2$

31. දී ඇති සත්‍ය සටහනට ගැලපෙන තර්කද්වාර පරිපථය කුමක් ද?



A	B	C
0	0	1
0	1	0
1	0	0
1	1	0

32. මෙම ද්වාර පරිපථයේ බුලියන් ප්‍රකාශය වන්නේ,



- (1)  $Y = \overline{A} \cdot \overline{B}$                       (2)  $Y = \overline{A + B}$   
 (3)  $Y = \overline{A + B}$                       (4)  $Y = A \cdot B$


33. Ex - OR ද්වාරයෙහි සංකේතය කුමක් ද?



34. 159 යන දශමය සංඛ්‍යාව ද්වීමය සංඛ්‍යාවක් ලෙස ලියවීමට ලැබෙන අගය වන්නේ,

- (1)  $10011111_2$                       (2)  $10001111_2$                       (3)  $10111111_2$                       (4)  $10101111_2$


35. ෆෙරයිට් හරයක් ඇති ප්‍රේරකයක නිවැරදි සංකේතය කුමක් ද?



36. මැක්ස්වෙල්ගේ කස්කුරුපු නියමය මගින්,

- (1) චුම්භක කේන්ද්‍රයක් තුළ දී සන්නායකයක ධාරාව ගලායන දිශාව පෙන්වයි.  
 (2) ඒකාකාර චුම්භක ක්ෂේත්‍රයක් තුළ ස්ථිර චුම්භකයක හැසිරීම පෙන්වයි.  
 (3) චුම්භක කේන්ද්‍රයක් තුළ දී ධාරාව ගලායන සන්නායකයක හැසිරීම පෙන්වයි.  
 (4) සන්නායකයක් තුළින් ගලායන ධාරාවේ දිශාවට අනුරූපව චුම්භකයක භ්‍රමණ දිශාව දක්වයි.

37. රූපයේ දක්වා ඇති තරංගයේ සංඛ්‍යාතය කොපමණ ද?



- (1) 5HZ  
 (2) 50HZ  
 (3) 100HZ  
 (4) 200HZ

38. විද්‍යුත් චුම්භක තරංගයක් ගමන් කරන වේගය දක්වන නිවැරදි අගය කුමක් ද?

- (1)  $7 \times 10^8 \text{ ms}^{-1}$                       (2)  $3 \times 10^8 \text{ ms}^{-1}$                       (3)  $3 \times 10^6 \text{ ms}^{-1}$                       (4)  $8 \times 10^6 \text{ ms}^{-1}$

39. ප්‍රත්‍යාවර්ථධාරා සර්වත්‍ර මෝටර් භාවිතා වන්නේ පහත කුමන උපකරණය තුළ ද?

- (1) ගෘහස්ථ ජල පොම්පය                      (2) විදුලි අතිවිදුම් යන්ත්‍රය  
 (3) විදුලි පංකාව                      (4) ශීතකරණය

40. NVQ-7 ලබාදෙන ආයතනයක් වන්නේ,

- (1) ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය                      (2) වෘත්තීය තාක්ෂණික විශ්ව විද්‍යාලය  
 (3) වෘත්තීය පුහුණු අධිකාරිය                      (4) ජාතික තරුණ සේවා සභාව



වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව  
තෙවන වාර පරීක්ෂණය 2020


11 ශ්‍රේණිය නිර්මාණකරණය විදුලිය හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණවේදය - II කාලය පැය 02 යි.

නම/ විභාග අංකය: \_\_\_\_\_

සැලකිය යුතු :-

- පළමුවන ප්‍රශ්නය සහ තෝරාගත් තවත් ප්‍රශ්න හතරක් ඇතුළුව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- පළමු ප්‍රශ්නයට ලකුණු 20 ක් ද තෝරා ගනු ලබන එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ද හිමි වේ.


01. (1) පහත දැක්වෙන යන්ත්‍ර කොටස අධ්‍යයන කර
1. A දෙසින් බලා ඉදිරි පෙනුම
  2. B දෙසින් බලා පැති පෙනුම
  3. C දෙසින් බලා සැලරස්ම අඳින්න. (ප්‍රථම කෝණ හෝ තෙවන කෝණ සෘජු ප්‍රක්ෂේපන මූලධර්මය අනුගමනය කළ යුතුය. සියලු මිලිමීටර්වලින් දී ඇත.)



- (2) අරය 3 cm වූ වෘත්තයක් තුළ සිටිමි ඡඩාස්‍රයක් නිර්මාණය කරන්න.

02. ගෘහ විදුලි පරිපථයක යොදා ගන්නා උපාංග පහත දැක්වේ.  
 සිග්නල් පරිපථ බිඳිනය, සේවා විලාසකය, ශේෂධාරා පරිපථ බිඳිනය, සේවා රැහැන, ප්‍රධාන ස්විචය, විදුලි මනුව
- ඉහත උපාංග අතුරින් විදුලි අධිකාරිය මගින් සපයන උපාංග තුනක් නම් කරන්න.
  - පාරිභෝගික ඒකකය තුළ අසුරන උපාංග අනුපිලිවෙලින් ලියන්න.
  - ඉහත උපාංග අතුරින් ආරක්ෂක උපාංගයක් නම් කර එහි ක්‍රියාව කෙටියෙන් පැහැදිලි කරන්න.

03. කාරකාත්මක වර්ධක පරිපථයක් පහත රූපයේ දැක්වේ.



- ඉහත පරිපථය ඇසුරින්  $R_f$ ,  $R_{in}$ ,  $V_{in}$ ,  $V_{out}$  අතර සම්බන්ධය දැක්වෙන ප්‍රකාශනයක් ලියන්න.
- $V_{in} = 2\text{mv}$  වන විට  $V_{out}$  කොපමණ වේ දැයි සොයන්න.
- මෙම පරිපථයේ කාරකාත්මක වර්ධකය කුමන ආකාරයෙන් භාවිතා වේ ද?
- පරිපූර්ණ කාරකාත්මක වර්ධක පරිපථවල විශේෂ ලක්ෂණ දෙකක් ලියන්න.


04. (i) 230V සැපයුමකින් 9V D.C ලබාගැනීමට අවශ්‍ය පහත උපාංග භාවිතා කරන පරිපථ සටහන අඳින්න.

- 230V / 9V ට්‍රාන්ස්පෝමරය
- 1N4007 ඩයෝඩ් 2
- 1000 F / 16V ධාරිත්‍රක 1


- ඉහත සැපයුමෙන් 5V ලබා ගැනීමට අවශ්‍ය උපාංග නම් කරන්න.
- ඉහත ඔබ නම් කළ උපාංගය පරිපථයට සම්බන්ධකර පරිපථය නැවත අඳින්න.
- ඉහත 5V සැපයුම මගින් LED බල්බයක් දල්වා ගැනීමට ප්‍රතිරෝධක සම්බන්ධ කරන්නේ කෙසේ ද?

05. පිලියවනයක් සහිත ට්‍රාන්සිස්ටර් පරිපථයක් පහත රූපයේ දැක්වේ.

- මෙම ට්‍රාන්සිස්ටරය භාවිතා කර ඇති වින්‍යාසය කුමක් ද?
- මෙහි යොදා ඇති නැඹුරු ක්‍රමය කුමක් ද?
- D ඩයෝඩයෙන් ඉටුවන කාර්යය කුමක් ද?
- මෙම පරිපථය ආලෝක සංවේදී පරිපථයක් කර ගැනීමට අවශ්‍ය වෙනත් උපාංගයක් නම් කරන්න.




06. දී ඇති පරිපථයේ 3V,10mA LED 5 ක් ශ්‍රේණිගතව යොදා ඇත.



- (i) LED හරහා වෝල්ටීයතා බැස්ම කොපමණ ද?
- (ii) R ප්‍රතිරෝධකයේ අගය කොපමණ ද?
- (iii) LED එකක් දැවීගිය හොත් පරිපථයට කුමක් සිදුවේ ද?
- (iv) R ප්‍රතිරෝධකයේ කාර්යය කුමක් ද?

07 (i) මූලික ද්වාර වර්ග තුන නම් කරන්න.

- (ii) සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථවල භාවිතාවන කේතක හා විකේතක වල කාර්යය කුමක් ද?



- (iii) දී ඇති ගේට පරිපථයට අදාළ සත්‍ය සටහන සම්පූර්ණ කරන්න.

A	B	Z
0		
0		
1		
1		


- (iv) Not ගේටයේ සංකේතය අඳින්න.

I පත්‍රය

01. (1)	02. (4)	03. (3)	04. (3)	05. (2)	06. (2)	07. (3)	08. (3)	09. (3)	10. (2)
11. (4)	12. (2)	13. (2)	14. (2)	15. (1)	16. (1)	17. (2)	18. (4)	19. (4)	20. (2)
21. (4)	22. (3)	23. (3)	24. (2)	25. (1)	26. (4)	27. (1)	28. (4)	29. (4)	30. (2)
31. (2)	32. (3)	33. (4)	34. (2)	35. (2)	36. (3)	37. (1)	38. (2)	39. (2)	40. (2)


(නිවැරදි පිළිතුරකට ල. 01 බැගින් මුළු ලකුණු 40)

01. (i)




A ඉදිරි පෙනුම

(ii)



B පැති පෙනුම

(iii)



A ඉදිරි පෙනුම

B පැති පෙනුම

C සැලැස්ම

- වටේ රේඛා - 01
- මධ්‍ය රේඛා - 01
- කඩ රේඛා - 02
- (ලකුණු 04)

- වටේ රේඛා - 01
- මධ්‍ය රේඛා - 01
- කඩ රේඛා - 01
- (ලකුණු 03)

- වටේ රේඛා - 01
- වෘත්තය නිවැරදිව පෙන්වා තිබීම - 02
- (ලකුණු 03)





වෙනත්

- (i) මිනුම් පෙන්වා තිබීමට - 01
- (ii) අරය 3cm වෘත්තයට - 01
- සවිධි ගඬාසුය සඳහා - 03
- නිවැරදිව ඇඳීමට - 01 (ලකුණු 05)



11 ශ්‍රේණිය

නිර්මාණකරණය විදුලිය හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණවේදය

02. (i) විදුලි අධිකාරිය, සේවා රැහැන, සේවා විලංගකයට විදුලි මනුව (ලකුණු 03)  
 (ii) ප්‍රධාන ස්ඵට්‍ය, ශේෂධාරා බිඳිනය, සිග්නල් පරිපථ බිඳින (ලකුණු 03)  
 (iii) ශේෂධාරා පරිපථ බිඳිනය හෝ සිග්නල් පරිපථ බිඳිනය නම් කර ක්‍රියාව විස්තර කිරීම (ලකුණු 04)  
 මුළු ලකුණු 10
03. (i)  $\frac{R_f}{R_{in}} = \frac{V_{out}}{V_{in}}$  (ලකුණු 03)  
 (ii)  $\frac{100K}{10K} = \frac{V_{out}}{2mv}$  (ලකුණු 03)  
 (iii) අපවර්තක නොවන වර්ධක (ලකුණු 03)  
 (iv) නිවැරදි පිළිතුරු දෙකකට (ලකුණු 02)  
 මුළු ලකුණු 10
04. (i)  (ලකුණු 03)  
 (ii) 7805 රෙගියුලේටරය (ලකුණු 02)  
 (iii)  (ලකුණු 03)  
 (iv)  (ලකුණු 02)  
 මුළු ලකුණු 10
- 05 (i) පොදු විමෝචක වින්‍යාසය (ලකුණු 2 ½)  
 (ii) ස්වයං නැඹුරුම (ලකුණු 2 ½)  
 (iii) නිවැරදි පිළිතුරට (ලකුණු 2 ½)  
 (iv) LDR (ආලෝක සංවේදී ප්‍රතිරෝධකය) (ලකුණු 2 ½)  
 මුළු ලකුණු 10
- 06 (i)  $25V - 15V = 10V$  (ලකුණු 03)  
 (ii)  $R = \frac{V}{I} = \frac{10V}{10mv} = 1K$  (ලකුණු 03)  
 (iii) මුළු පරිපථයම අක්‍රිය වේ. (ලකුණු 02)  
 (iv) ධාරාව පාලනය කිරීමට යන අදහස (ලකුණු 02)  
 මුළු ලකුණු 10
- 07 (i) AND, OR, NOT (ලකුණු 02)  
 (ii) නිවැරදි පිළිතුරට (ලකුණු 03)  
 (iii) නිවැරදි සටහනට (ලකුණු 04)  
 (iv)  (ලකුණු 01)  
 මුළු ලකුණු 10

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**ගණිතය**  
MATHEMATICS

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**විද්‍යාව**  
SCIENCE

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**ඉතිහාසය**  
HISTORY

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**සිංහල භාෂාව හා සාහිත්‍යය**  
SINHALA LANGUAGE AND LITERATURE

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**සංගීතය (පෙරදිග)**  
MUSIC (ORIENTAL)

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය**  
INFORMATION & COMMUNICATION TECHNOLOGY

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය**  
HEALTH AND PHYSICAL EDUCATION

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**භූගෝල විද්‍යාව**  
GEOGRAPHY

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**ඉංග්‍රීසි භාෂාව**  
ENGLISH LANGUAGE

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**නාට්‍ය හා රංග කලාව**  
DRAMA AND THEATRE

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**නැටුම් (දේශීය)**  
DANCING (ORIENTAL)

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**කතෝලික ධර්මය**  
CATHOLICISM

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය**  
BUSINESS & ACCOUNTING STUDIES

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**බුද්ධ ධර්මය**  
BUDDHISM

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION

**G.C.E. O/L PAST PAPERS**  
අ.පො.ස. කා/පෙළ පසුගිය විභාග පුස්තකෝන්තර  
2010 සිට 2019 දක්වා

**A+ GUIDE PAST PAPERS**

**චිත්‍ර**  
ART

✓ ප්‍රශ්න ✓ ලිපි ✓ වටිනාකම ✓ අඟුණ

10-11 ශ්‍රේණියේ සිසුන් සඳහා විද්‍යාත්මක පුස්තකෝන්තරයක් ලෙස භාවිත කළ හැක.

Ex/Press/2019/0034 සමානල දැනුමේ ප්‍රකාශකයා. A SAMANALA PUBLICATION


Online shopping

**www.lol.lk**  
Learn Ordinary Level

DELIVERY ISLANDWIDE

SECURE PAYMENT





පළාත් ප්‍රශ්න පත්‍ර සහ විලිනුරු පත්‍ර පොත්



ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ විලිනුරු පත්‍ර පොත්



කෙටි සටහන් පොත්



ච්චම් කහිතම ගෙදරටම ගෙනැගැහිම

[www.lol.lk](http://www.lol.lk)

Learn Ordinary Level

දුරකථන - 071 777 4440/0756999990/071 8540371



# PAST PAPERS WIKI

ප්‍රශ්නපත්‍ර පොත්  
ගෙදරටම ගෙන්ව ගන්න  
ඔන්ලයින් ඔඩර් කරන්න

**WWW.LOL.LK**  
වෙත යන්න



## ONLINE BOOK STORE

An evening of fun for young readers

